



තැන්පත් විකිලේඛණය				
	බැරකුඩ්		සමුහය	
	2025.09.30 (රු. 000) (විගණනය පොකරනලද)	2024.12.31 (රු. 000) (විගණනය කරනලද)	2025.09.30 (රු. 000) (විගණනය පොකරනලද)	2024.12.31 (රු. 000) (විගණනය කරනලද)
වර්ගය අනුව - පද්ධිය මුදල්				
ප්‍රදේශීය තැන්පත් (ජංගම බිනුම්)	98,565,507	106,000,154	96,634,230	104,707,196
ප්‍රදේශීයම තැන්පත්	927,168,249	837,758,900	933,760,267	843,003,154
ස්ථාවරම තැන්පත්	1,790,705,995	1,592,808,586	1,923,930,934	1,680,581,482
වෙනත් තැන්පත්	4,838,989	1,753,758	6,318,466	3,230,045
උප එකතුව	2,821,278,740	2,538,321,398	2,960,643,897	2,631,521,877
වර්ගය අනුව - විදේශීය මුදල්				
ප්‍රදේශීය තැන්පත් (ජංගම බිනුම්)	1,180,465	2,033,074	1,180,465	2,033,074
ප්‍රදේශීයම තැන්පත්	36,863,817	34,863,796	36,863,817	34,863,796
ස්ථාවරම තැන්පත්	317,729,691	279,435,358	317,729,691	279,435,358
වෙනත් තැන්පත්	31,036	30,568	31,036	30,568
උප එකතුව	355,805,009	316,382,796	355,805,009	316,382,796
මුළු එකතුව	3,177,083,749	2,854,704,194	3,316,448,906	2,947,904,673

ණය සහ අත්තිකාරම් - අනෙකුත් ගනුදෙනුකරුවන් විල්ලේඛණය				
	සිංගවු		සමුහය	
	2025.09.30 (රු. 000) (විගණනය කොටසකලේ)	2024.12.31 (රු. 000) (විගණනය කොටසකලේ)	2025.09.30 (රු. 000) (විගණනය කොටසකලේ)	2024.12.31 (රු. 000) (විගණනය කොටසකලේ)
ණය සහ අත්තිකාරම් - අනෙකුත් ගනුදෙනුකරුවන්	1,801,779,975	1,671,179,840	2,039,403,415	1,824,098,924
රුද්‍ර ණය සහ අත්තිකාරම්				
අඩු කළු :				
අපරාධ(වර්ග) ණය අලුත් සඳහා වෙන්කිරීම්	(155,539,047)	(149,214,820)	(162,920,139)	(159,071,140)
අලුත් 1	(7,349,678)	(15,406,686)	(8,656,809)	(16,238,027)
අලුත් 2	(5,003,008)	(5,119,482)	(5,452,536)	(5,463,608)
අලුත් 3	(143,186,361)	(128,688,652)	(148,810,794)	(137,369,505)
මුළුම ණය සහ අත්තිකාරම්	1,646,240,928	1,521,965,020	1,876,483,276	1,665,027,784
ණය සහ අත්තිකාරම් - අනෙකුත් ගනුදෙනුකරුවන්				
වර්ගය අනුව - රේඛීය මුදල්				
අලුත්	128,023,277	117,465,913	125,633,449	117,127,139
කාලීන ණය	868,940,847	806,613,420	975,313,306	856,209,428
මුහුණ ගැනූ කළමනාකරණ වාරික	-	-	106,167,479	82,776,539
ණය කාලීනත්	9,765,609	8,812,220	9,765,609	8,812,220
උපරිම ණය	355,236,489	310,846,769	355,236,489	310,846,769
වර්ගද මුදල	86,537,293	80,704,036	86,537,293	80,704,036
වර්ගත් ණය	26,687,713	25,603,897	42,646,639	35,008,192
උප එකතුව	1,475,191,228	1,350,046,255	1,701,300,264	1,491,484,323
වර්ගය අනුව - විරේඛීය මුදල්				
අලුත්	11,985,542	8,737,797	11,985,542	8,737,797
කාලීන ණය	283,681,465	299,951,471	295,195,869	311,432,487
වර්ගද මුදල	30,921,740	12,444,317	30,921,740	12,444,317
උප එකතුව	326,588,747	321,133,585	338,103,151	332,614,601
එකතුව	1,801,779,975	1,671,179,840	2,039,403,415	1,824,098,924

	බැංකුව		සමූහය	
	2025.09.30 (රු. 000)	2024.12.31 (රු. 000)	2025.09.30 (රු. 000)	2024.12.31 (රු. 000)
	නොකරනලද	මගහරන කරනලද	නොකරනලද	මගහරන කරනලද
වර්ගය අනුව - දේශීය මුදල්				
ප්‍රතිලාභයක්	763,029	270,304	763,029	270,304
දේශීයතා හානි	10,154,092	3,179,538	10,154,092	3,179,538
ඇපකර	59,281,866	53,493,560	59,353,821	53,557,596
දුර්වල ප්‍රතිමැරුම් සම්පූර්ණ	12,019,019	14,002,918	12,019,019	14,002,918
මුළු තොරතුරු ලද අවරා ගත හැක	122,202,767	104,313,589	151,403,646	120,738,733
එම වකවානුව	204,420,773	175,259,909	233,693,607	191,749,089
වර්ගය අනුව - විදේශීය මුදල්				
ප්‍රතිලාභයක්	7,198,285	7,192,872	7,198,285	7,192,872
දේශීයතා හානි	27,163,597	19,145,503	27,163,597	19,145,503
ඇපකර	116,013	609,211	116,013	609,211
දුර්වල ප්‍රතිමැරුම් සම්පූර්ණ	36,902,821	29,131,195	36,902,821	29,131,195
මුළු තොරතුරු ලද අවරා ගත හැක	3,100,343	2,727,557	3,100,343	2,727,557
එම වකවානුව	74,481,059	58,806,338	74,481,059	58,806,338
මුළු වකවානුව	278,901,832	234,066,247	308,174,666	250,555,427
අඩු කළා : අපරාධීන හානි ඇතුළත් සැකයක් වන බැර (සාමාන්‍ය ප්‍රතිපාදන)	(320,033)	(236,511)	(320,033)	(236,511)
අවසන් අනුමැතිය වන බැර	278,581,799	233,829,736	307,854,633	250,318,916

සිංහන්ධ වෙනස්වීම් ප්‍රකාශය									
සැප්තැම්බර් 30 දිනෙන් අවසන් කාලවිජේදය සඳහා									
බැංකුව	ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවර්ණ ලද ප්‍රාග්ධනය		සංචිත					එකතුව (රු. 000)	
	සාමාන්‍ය කොටස් (රු. 000)	විභජනය විය යුතුව ඇති ප්‍රාග්ධනය (රු. 000)	සංචිත අරමුදල (රු. 000)	ප්‍රත්‍යාගණන සංචිතය (රු. 000)	වෙනත් සංචිත (රු. 000)	වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ විර්තනමව අගය කෙරෙන මුදල විත්කම් සංචිතය (රු. 000)	විශේෂ සංචිත (ණා ප්‍රතිව්‍යුහගතකරණය) (රු. 000)	රඳවාගත් ඉපැයුම් (රු. 000)	
2024.01.01 දිනට ශේෂය	49,998	12,152,000	10,574,271	27,367,238	14,141,373	575,973	-	95,197,726	160,058,579
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම	-	-	-	-	-	-	-	25,088,360	25,088,360
වර්ෂය සඳහා වූ ලාභය	-	-	-	2,028,446	-	207,781	-	(5,385,622)	(3,149,395)
වෙනත් විස්තීර්ණ ආදායම් / (වියදම්) (බදු පත්‍ර)	-	-	-	2,028,446	-	207,781	-	19,702,738	21,938,965
මුළු විස්තීර්ණ ආදායම / (වියදම්)	-	-	-	-	-	-	-	-	-
ස්කන්ධ කොටස්කරුවන් සමග සිදුකරන ලද ගණුපදනු	-	-	1,254,418	-	-	-	24,660,447	(25,914,865)	-
සංචිත සඳහා මාරු සිටීම්	-	-	1,254,418	-	-	-	24,660,447	(25,914,865)	-
ස්කන්ධ කොටස්කරුවන් සමග සිදුකරන ලද ගණුපදනු වල එකතුව	-	-	-	-	-	-	-	-	-
2024.12.31 දිනට ශේෂය	49,998	12,152,000	11,828,689	29,395,684	14,141,373	783,754	24,660,447	88,985,599	181,997,544
2025.01.01 දිනට ශේෂය	49,998	12,152,000	11,828,689	29,395,684	14,141,373	783,754	24,660,447	88,985,599	181,997,544
කාලවිජේදය සඳහා වූ ලාභය	-	-	-	-	-	-	-	28,771,586	28,771,586
වෙනත් විස්තීර්ණ ආදායම් / (වියදම්) (බදු පත්‍ර)	-	-	-	-	-	1,062,663	-	-	1,062,663
මුළු විස්තීර්ණ ආදායම / (වියදම්)	-	-	-	-	-	1,062,663	-	28,771,586	29,834,249
ස්කන්ධ කොටස්කරුවන් සමග සිදුකරන ලද ගණුපදනු	-	-	-	-	-	-	-	-	-
සංචිත සඳහා මාරු සිටීම්	-	-	-	-	-	-	1,560,957	(1,560,957)	-
ස්කන්ධ කොටස්කරුවන් සමග සිදුකරන ලද ගණුපදනු වල එකතුව	-	-	-	-	-	-	1,560,957	(1,560,957)	-
2025.09.30 දිනට ශේෂය	49,998	12,152,000	11,828,689	29,395,684	14,141,373	1,846,417	26,221,404	116,196,228	211,831,793

	ප්‍රකාශිත ප්‍රාග්ධනය/ පවර්ණ ලද ප්‍රාග්ධනය		සංචිත					රඳවාගත් ඉපැයුම්	එකතුව	පාලනයට යටත් නොවන හිමිකම්/ පාලන බලයක් නැති හිමිකම්	මුළු හිමිකම්
	සාමාන්‍ය කොටස් (රු. 000)	විභජනය විය යුතුව ඇති ප්‍රාග්ධනය (රු. 000)	සංචිත අරමුදල (රු. 000)	ප්‍රත්‍යාගණන සංචිතය (රු. 000)	වෙනත් සංචිත (රු. 000)	වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ විර්තනමව අගය කෙරෙන මුදල විත්කම් සංචිතය (රු. 000)	විශේෂ සංචිත (ණා ප්‍රතිව්‍යුහගතකරණය) (රු. 000)				
2024.01.01 දිනට ශේෂය	49,998	12,152,000	10,574,271	30,110,540	14,834,562	462,452	-	122,276,138	190,459,961	14,524,428	204,984,389
වර්ෂය සඳහා වූ ලාභය	-	-	-	-	-	-	-	27,558,538	27,558,538	1,217,329	28,775,867
වෙනත් විස්තීර්ණ ආදායම් / (වියදම්) (බදු පත්‍ර)	-	-	-	2,232,403	(191,084)	297,889	-	(5,464,359)	(3,125,151)	(248,940)	(3,374,091)
මුළු විස්තීර්ණ ආදායම / (වියදම්)	-	-	-	2,232,403	(191,084)	297,889	-	22,094,179	24,433,387	968,389	25,401,776
ස්කන්ධ කොටස්කරුවන් සමග සිදුකරන ලද ගණුපදනු	-	-	-	-	-	-	-	-	-	-	-
සංචිත සඳහා මාරු සිටීම්	-	-	1,254,418	-	-	-	24,660,447	(25,914,865)	-	-	-
ලාභාංශ රොඒම්	-	-	-	-	-	-	-	-	-	(434,375)	(434,375)
ස්කන්ධ කොටස්කරුවන් සමග සිදුකරන ලද ගණුපදනු වල එකතුව	-	-	1,254,418	-	-	-	24,660,447	(25,914,865)	-	(434,375)	(434,375)
2024.12.31 දිනට ශේෂය	49,998	12,152,000	11,828,689	32,342,943	14,643,478	760,341	24,660,447	118,455,452	214,893,348	15,058,441	229,951,789
2025.01.01 දිනට ශේෂය	49,998	12,152,000	11,828,689	32,342,943	14,643,478	760,341	24,660,447	118,455,452	214,893,348	15,058,441	229,951,789
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම											
කාලවිජේදය සඳහා වූ ලාභය	-	-	-	-	-	-	-	29,376,910	29,376,910	1,139,170	30,516,080
වෙනත් විස්තීර්ණ ආදායම් / (වියදම්) (බදු පත්‍ර)	-	-	-	-	(78,299)	1,188,586	-	(28,618)	1,081,669	(97,252)	984,417
මුළු විස්තීර්ණ ආදායම / (වියදම්)	-	-	-	-	(78,299)	1,188,586	-	29,348,292	30,458,579	1,041,918	31,500,497
ස්කන්ධ කොටස්කරුවන් සමග සිදුකරන ලද ගණුපදනු	-	-	-	-	-	-	-	-	-	-	-
සංචිත සඳහා මාරු සිටීම්	-	-	-	-	-	-	1,560,957	(1,560,957)	-	-	-
ලාභාංශ රොඒම්	-	-	-	-	-	-	-	-	-	(433,568)	(433,568)
ස්කන්ධ කොටස්කරුවන් සමග සිදුකරන ලද ගණුපදනු වල එකතුව	-	-	-	-	-	-	1,560,957	(1,560,957)	-	(433,568)	(433,568)
2025.09.30 දිනට ශේෂය	49,998	12,152,000	11,828,689	32,342,943	14,565,179	1,948,927	26,221,404	146,242,787	245,351,927	15,666,791	261,018,718

මූල්‍ය උපකරණ අගය කිරීමේ පදනම මත විශ්ලේෂණය				
බැංකුව - 2025 සැප්තැම්බර් 30 දිනට				
	ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට (රු. 000)	වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට (රු. 000)	ක්‍රමිකණ පිරිවැයට (රු. 000)	එකතුව (රු. 000)
වත්කම්				
මුදල් සහ මුදල් සමානාත්	-	-	83,863,770	83,863,770
මහ බැංකු සමඟ ඇති රේෂ	-	-	40,689,354	40,689,354
බැංකු වල ඇති තැන්පතු	-	-	72,661,997	72,661,997
ව්‍යුත්පන්න මුදල උපකරණ	5,392,404	-	-	-
මුදල විත්කම් - ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට	222,825,393	-	-	222,825,393
ණා සහ අත්තිකාරම් - බැංකු	-	-	17,057,066	17,057,066
ණා සහ අත්තිකාරම් - අනතුල් ගනුදෙනුකරුවන්	-	-	1,646,240,928	1,646,240,928
ණා සාධන පත්‍ර - ක්‍රමි කණ පිරිවැයට	-	-	1,400,015,017	1,400,015,017
ස්කන්ධ සාධන පත්‍ර - වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ විර්තනමව අගය කෙරෙන	-	3,385,393	-	3,385,393
ණා සාධන පත්‍ර - වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ විර්තනමව අගය කෙරෙන	-	6,913,329	-	6,913,329
මුළු මුදල විත්කම්	228,217,797	10,298,722	3,260,528,132	3,499,044,651
වගකීම්				
බැංකු වලට රොඒ ගුණු	-	-	18,165,312	18,165,312
ව්‍යුත්පන්න මුදල උපකරණ	93,666	-	-	93,666
වෙනත් ගනුදෙනුකරුවන්ට රොඒ ගුණු	-	-	3,177,083,749	3,177,083,749
වෙනත් ණා ගැනීම්	-	-	79,748,217	79,748,217
හිඳුල් සළ ණා ගුරැයුම් පත්	-	-	41,607,757	41,607,757
මුළු මුදල වගකීම්	93,666	-	3,316,605,035	3,316,698,701

මූල්‍ය උපකරණ අගය කිරීමේ පදනම මත විශ්ලේෂණය				
බැංකුව - 2024 දෙසැම්බර් 31 දිනට				
	ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට (රු. 000)	වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට (රු. 000)	ක්‍රමිකණ පිරිවැයට (රු. 000)	එකතුව (රු. 000)
වත්කම්				
මුදල් සහ මුදල් සමානාත්	-	-	71,694,016	71,694,016
මහ බැංකු සමඟ ඇති රේෂ	-	-	33,798,107	33,798,107
බැංකු වල ඇති තැන්පතු	-	-	59,831,807	59,831,807
ව්‍යුත්පන්න මුදල උපකරණ	5,842,194	-	-	5,842,194
මුදල විත්කම් - ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට	329,810,350	-	329,810,350	-
ණා සහ අත්තිකාරම් - බැංකු	-	-	31,994,539	31,994,539
ණා සහ අත්තිකාරම් - අනතුල් ගනුදෙනුකරුවන්	-	-	1,521,965,020	1,521,965,020
ණා සාධන පත්‍ර - ක්‍රමි කණ පිරිවැයට	-	-	1,123,490,537	1,123,490,537
ස්කන්ධ සාධන පත්‍ර - වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ විර්තනමව අගය කෙරෙන	-	2,313,187	-	2,313,187
ණා සාධන පත්‍ර - වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ විර්තනමව අගය කෙරෙන	-	7,110,671	-	7,110,671
මුළු මුදල විත්කම්	335,652,544	9,423,858	2,842,774,026	3,187,850,428
වගකීම්				
බැංකු වලට රොඒ ගුණු	-	-	36,840,228	36,840,228
ව්‍යුත්පන්න මුදල උපකරණ	168,266	-	-	168,266
වෙනත් ගනුදෙනුකරුවන්ට රොඒ ගුණු	-	-	2,854,704,194	2,854,704,194
වෙනත් ණා ගැනීම්	-	-	75,545,595	75,545,595
හිඳුල් සළ ණා ගුරැයුම් පත්	-	-	54,156,709	54,156,709
මුළු මුදල වගකීම්	168,266	-	3,021,246,726	3,021,414,992

තෝරාගත් කාර්ය සාධක දර්ශක				
	බැංකුව		සමූහය	
	2025.09.30 දිනට (විගණනය නොකරනලද)	2024.12.31 දිනට (විගණනය කරනලද)	2025.09.30 දිනට (විගණනය නොකරනලද)	2024.12.31 දිනට (විගණනය කරනලද)
හිතමත ප්‍රාග්ධන ප්‍රමාණගමනාව				
පළමු රෙදු සමානා කොටස් ප්‍රාග්ධනය (රු '000)	134,931,524	117,433,508	175,345,546	155,947,874
මුහුණ ප්‍රාග්ධනය (පළමු රෙදු ප්‍රාග්ධනය) (රු '000)	139,931,524	122,433,508	180,345,546	160,947,874
මුළු ප්‍රාග්ධනය රු '000	195,044,517	186,055,559	235,458,539	226,208,990
හිතමත ප්‍රාග්ධන අනුපාතය (%)				
පළමු රෙදු සමානා කොටස් ප්‍රාග්ධන අනුපාතය (අවම අනුපාතය 8.0%)	11.06	10.43	12.06	12.18
මුහුණ ප්‍රාග්ධන අනුපාතය (අවම අනුපාතය 9.5%)	11.47	10.88	12.41	12.57
මුළු ප්‍රාග්ධන අනුපාතය (අවම අනුපාතය 13.5%)	15.98	16.53	16.20	17.67
මානලු III තෝලන අනුපාතය (අවම අනුපාතය 3%)	3.75	3.65	4.51	4.56
අධි ද්‍රවශීල වත්කම් ශාභය (රු '000)	1,586,066,114	1,417,850,575	-	-
ද්‍රවශීලතා ආවරණ අනුපාතය - රාමයේ	286.97	353.86	-	-
ද්‍රවශීලතා ආවරණ අනුපාතය - සියළු මුදල්	234.18	279.52	-	-
ඥාති ස්ථාවර අරමුදල් අනුපාතය (අවම අරගනාව - 100%)	177.41	178.92	-	-

සහතික කිරීම
ඉහත මූල්‍ය ප්‍රකාශන 2025 සැප්තැම්බර් 30 දිනට මහජන බැංකුව සහ එහි පරිපාලිත සමාගම් වල මූල්‍ය තත්ත්වයන් හා එදිනෙන් අවසන් කාලවිජේදය සඳහා ලාභ අලාභ තත්ත්වයන් සත්‍ය හා සාධාරණ ලෙස දක්වා ඇති බවට මම සහතික කරමි.

(අත්සන් කළේ)
නිලමණී ජයේලාල්
හිටත්පණ සමානාතධිකාරී / වැ.බ. මූල්‍ය ප්‍රධානි

පහත අත්සන් කළ සභාපති, අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී/සාමානායාධිකාරී වන අප පහත දැ සහතික වෙමු.
(අ) ඉහත මූල්‍ය වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කරන ලද ආකෘතීන් හා නිර්වචන වලට අනුව පිළියෙල කර ඇති බවත්
(ආ) විගණනය කළ බව සඳහන් කර නොමැති නම් බැංකුවේ සහ සමූහයේ විගණනය නොකරන ලද මූල්‍ය ප්‍රකාශන වලින් මෙම ප්‍රකාශන වල අඩංගු තොරතුරු උපුටා ගන්නා ලද බවත් සහතික කරමු.

(අත්සන් කළේ)
නාරාද ප්‍රනාන්දු
සභාපති
2025/11/24
කොළඹ.

(අත්සන් කළේ)
සංජය බණ්ඩාර
අධ්‍යක්ෂ

(අත්සන් කළේ)
කිලිසිලි ආනන්ද්‍රසා
ප්‍රධාන විධායක නිලධාරී/සාමානාතධිකාරී

